

බිංගිරිය ටැම්පිට විහාරයේ වාස්තු විද්‍යාත්මක අගය

පී.එම්.අචිනි උමේෂා පතිරාජ, ආර්.ඡයමිනි දිල්රුක්ෂි, ජී.එම්. සරින් ප්‍රබුද්ධ*

වයඹ පලාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ග්‍රාමසේවා වසම තුළ පිහිටා ඇති බිංගිරිය දේවගිරි විහාරයට අයන් බිංගිරිය ටැම්පිට විහාරය සතු වාස්තු විද්‍යාත්මක අගය හා මෙම ටැම්පිට විහාරයේ ඇති විශේෂත්වය ගැන ජනතාවගේ අවධානය යොමු කිරීම මෙම අධ්‍යායනයේ අරමුණ වේ. ජනප්‍රවාද අනුව දෙවනපැතිස් රජ ද්‍රව්‍ය ඉදි තුවා යැයි සැලකෙන දේවගිරි විහාරය ටැම්පිට විහාර සංකල්පය අනුගමනය කරමින් ඉදිවන්නේ කිරති ශ්‍රී රාජසිංහ (1747-1781) සමයේ ය. බිංගිරිය ටැම්පිට විහාරය විශේෂත්වය වන්නේ දැනට ලංකාවේ ඇති උසින් හා විශාලත්වයෙන් වැඩිම ටැම්පිට විහාරය වේ. වාස්තු විද්‍යාත්මක ගෙශිලිය විමසා බලන විට මෙය දෙමහල් ටැම්පිට විහාරයකිග උස් පාදම ආයත වතුරසාකාර වන අතර ගල්කණු 24ක් උපයෝගී කරගෙන ඇති ගැහන මාලය රස්කීම් ගාලාව මෙන්ම පොහොය ගෙය වශයෙන් දැන ඉහළ මාලය ගේහ ගැහය ලෙසින් ද භාවිතා කර ඇත. උඩ මාලයේ වහලය මහනුවර යුගයේ සම්පූද්‍යනුගත පල හතරේ වහලය දැන බිම් මහලේ වහලය තනි වහලක් ලෙස හතර පැත්ත්තට ද නිර්මිත යග වහලය පෙනී උඩවලින් සෙවිලි කර ඇත. උඩ මහලට ඇතුළු විමට පියගැට පේළී දෙක බේරු රටා සමග දැවයෙන් නිර්මිත ය.

ප්‍රතිමා ගැහයේ ඇතුළු පැත්ත හා පිට පැත්ත සිතුවම් වලින් අලංකාර කර ඇත. ප්‍රධාන පිවිසුම් දොරටුව ඇති බිත්තිය මකර තොරණකින් අලංකාර වේ. මෙහි සිතුවම් බොහෝමයක් බුද්ධ වරිතය හා සම්බන්ධ වන අතර, බුද්ධ ප්‍රතිමාවට අමතරව දේව ප්‍රතිමා ද ප්‍රතිමා ගැහය තුළ ඇත. ටැම්පිට විහාර ඉදිකිරීමේ අමුදව්‍ය අතර මූලික අමුදව්‍ය දැව වේ. මෙහි කැටයම් කරන ලද දැව කණු 20කි. කැටයම් කරන ලද පරාල 70කි. පේක්ඩ මත මල් කැටයම් ඇති අතර පනේල කැටයම් ජ්‍යාමිතික සැරසිලි මල් මෝස්තර හා සත්ත්ව මෝස්තර වලින් අලංකාර කර ඇත. මෙම කැටයම් අතර ස්වාභාවික නිර්මාණ වලට ද අවධානය යොමුකර ඇත. මෙම ටැම්පිට විහාරය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන්නේ, මෙහි ඇති සිතුවම් හා කැටයම් දැව තාක්ෂණය උපයෝගී කර ගෙන දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මිත බැවිනි. ලංකාවේ ඇති උසින් හා විශාලත්වයෙන් වැඩිම ටැම්පිට විහාරය නිසා ජනතා අවධානය ලක්වීම වැදගත් වේ. මෙහි ඉදිරි පැවැත්ම සඳහා බිතු සිතුවම්, වියන් සිතුවම් හා දැව දිරා තොයන පරිදි සංරක්ෂණය කිරීම ඉතා වැදගත් වේ.

ප්‍රමුඛ පද:- බිංගිරිය ටැම්පිට විහාරය, වාස්තු විද්‍යාව, දැව තාක්ෂණය, ප්‍රතිමා ගැහය, කැටයම්

* පුරාවිද්‍යා අධ්‍යාපන අංශය, කැලණීය විශ්වවිද්‍යාලය achiniumesha04@gmail.com/jayaminidilrukshi1994@gmail.com/sariprabuddha@gmail.com